

තස්ස සම්මාසම්බුද්ධස්ස අනුසාසනීපාවිහාරියං

**Tassa Sammāsambuddhassa
Anusāsanīpāṭihāriyaṃ**

1. සඳෙවෙහි බ්‍රහ්මෙහි සම්පූජ්‍යං තං
සදානන්ද-ආනන්ද-ථෙරස්ස වාසං,
කිලෙසෙහි අන්ධස්ස පජ්ජොතදීපං
මුනින්දස්ස පාදං සදා වන්දනීයං.

sadevehi brahmehi sampūtaṃ taṃ
sadānanda-Ānanda-therassa vāsaṃ,
kilesehi andhassa pajjotaḍīpaṃ
Munindassa pādaṃ sadā vandanīyaṃ.

2. යදා ධම්මරාජා පණීතං විරාගං
සදා ඛෙමදං තං විසිට්ඨං සුධම්මං,
මනොක්කන්තලීලාය දෙසෙති මජ්ඣෙ
තදා සබ්බසම්භා හි අත්ථං ගමෙත්ති.

yadā Dhammarājā paṇītaṃ virāgaṃ
sadā khemadaṃ taṃ viṣiṭṭhaṃ virāgaṃ,
manokkantalīlāya deseti majjhe
tadā sabbaśaṅgā hi atthaṃ gamenti.

3. අභිඤ්ඤාය සබ්බං චතුස්සච්චධම්මං
පරිඤ්ඤාය දුක්ඛං පභිණං ච ගෙධං,
සුවිඤ්ඤාය ඵකායනං මග්ගමග්ගං
මුනින්දො සුනෙත්තො පච්චෙදෙති බොධිං. (භුජාභ්ගප්පයාන)

abhiññāya sabbam catussaccadhammam
pariññāya dukkham pahīṇam ca gedham,
suviññāya ekāyanam maggam aggam
Munindo sunetto pavedeti bodhim. (Bhujāṅgappayāta)

4. සුසරච්චවසාරං සංචිභුතං උදාරං
සචණමධුරඛින්නදුං සංඛනින්තාදභාසී,
ජගතිකුසලභාවං ඉද්ධිපාදෙහි ඤත්වා
සමලච්චලකාරිං චත්තසී ධම්මචක්කං. (මාලිනී)

susaravivaṭasāram saṃvibhūtam udāram
savaṇamadhurabindum saṅkhaninnādabhāsī,
jagatikusalabhāvam iddhipādehi ñatvā
samalavimalakāriṃ vattayī dhammacakkam. (Mālinī)

5. ධම්මානුයාතං සහසංඝනායකං
ආනන්ද-නන්දාදි-සුමෙධමණ්ඩලිං,
තාණානුයොගං පරියන්තිදායකං
තණ්හච්චිඡදං පස්සථ සන්ථුසාසනෙ.

dhammānuyātam sahasaṃghanāyakam
Ānanda-Nandādi-sumedhamanḍalim,
tāṇānuyogam pariyattidāyakam
taṇhacchidam passatha satthusāsane.

6. දුක්ඛප්පරොතා තසිතා'ව පීඩිතා
සද්ධම්මවස්සෙන නිහච්ච සාධුකං,
මග්ගප්ඵලප්පත්තිවිරාගවාසනෙ
නිබ්බන්ති ධීරා සුගතස්ස සම්මුඛා. (ඉන්ද්‍රවංසා)

dukkhapparetā tasitā'va pīditā
saddhammavassena nihacca sādhukaṃ,
maggapphalappattavirāgavāsane
nibbanti dhīrā Sugatassa sammukhā. (Indavaṃsā)

7. නයනසුභගරූපා චාරුලීලාභිරාමං
කුසිතරූචිරසොසා දෙසමානග්ගනාදං,
අකුලනිසභසොභා සබ්බථානන්දනීයං
භවතු වහතු ලොකෙ භූරිපඤ්ඤස්ස වාවං.

nayanasubhagarūpā cāruḷilābhirāmaṃ
tusitaruciraghosā desamānagghanādaṃ,
atulanisabhasobhā sabbathānandanīyaṃ
bhavatu vahatu loke Bhūripaññassa vācaṃ.

8. චිතථ කුසලධම්මෙ සබ්බපාපප්පහානෙ
ජහථ සමලධම්මෙ සබ්බදුක්ඛානුකුලෙ,
චරථ අරියධම්මෙ සබ්බසම්පත්තිලාභෙ
සරථ සුගතධම්මෙ සබ්බසච්චානුබොධෙ. (මාලිනී)

cinatha kusaladhamme sabbapāppahāne
jahatha samaladhamme sabbadukkhānukūle,
caratha ariyadhamme sabbasampattilābhe
saratha Sugatadhamme sabbasaccānubodhe. (Mālinī)

කලානිකිඛිලවිජ්ජාලයෙ පාලිසොගතංසෙ සහාය-
කථිකාචරියපදප්පත්තෙන 'කාදිතථිඨානසිලා'-නගරෙ 'කජ්ජලාවාට'-
ගාමසෙන බුද්ධරක්ඛිත-භික්ඛුනා විරචිතා ඉමා ගාථායො.

Kalyāṇīnikhilavijjālaye Pālisogataṃse sahāya-
kathikācariyapadappattena '**Khāditatṭhānasilā**'-nagare
'**Kajjalāvāṭa**'-gāmajena **Buddharakkhita**-bhikkhunā viracitā
imā gāthāyo.